



කාර්ය සාධන වාර්තාව

**2017**

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය

## අන්තර්ගතය

• අන්තර්ගතය	01
• ස්තූතිය	02
• දැක්ම හා මෙහෙවර	03
01.අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ පණිවිඩය	04
02.ආයතනයේ සංවිධාන ව්‍යුහය	06
03.දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරී ලේඛනය	07
04.පාලන අංශයේ කාර්යසාධනය	08
05.කලාපීය භෞතික සැලසුම් අංශයේ කාර්යසාධනය	13
06.ප්‍රාදේශීය භෞතික සැලසුම් අංශයේ කාර්යසාධනය	17
07.ඉංජිනේරු අංශයේ කාර්යසාධනය	26
08.වාස්තු විද්‍යා අංශයේ කාර්යසාධනය	30
09.ගිණුම් අංශයේ කාර්යසාධනය	34
10.අභ්‍යන්තර විගණන අංශයේ කාර්යසාධනය	37

## ස්තූතිය

1946 අංක 13 දරන නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත යටතේ 1947 වර්ෂයේදී නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. ඉන් අනතුරුව ආංශික සංවර්ධනයන් ප්‍රාදේශීය සංවර්ධනයන් අත්වැල් බැඳගත් තිරසර සංවර්ධන ක්‍රියාවලියක අවශ්‍යතාවය මතුවූ බැවින්, ඊට පිළියමක් ලෙස ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තියක් පදනම් කොටගත් ජාතික භෞතික සැලැස්මක් සකස් කිරීම අරමුණු කරගෙන 2000 අංක 49 දරන නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධිත පනතින් 2000 වර්ෂයේදී මෙම දෙපාර්තමේන්තුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව බවට පරිවර්තනය කරන ලදී. ඒ අනුව දෙපාර්තමේන්තුවේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා 2017 වර්ෂයේදී ඇප කැප වී කටයුතු කළ මෙම දෙපාර්තමේන්තුවේ සියළුම කාර්ය මණ්ඩලයට පළමුව කෘතඥතාවය පළ කරමි.

තවද, මෙම දෙපාර්තමේන්තුවේ සේවයන් නිසි පරිදි සැලසීමට නිසි මග පෙන්වීම් ලබා දෙමින් මෙම දෙපාර්තමේන්තුව වෙත දැක්වූ කාරුණික සහයෝගය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම්, ළමා හා කාන්තා අමාත්‍යාංශයේ සහ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අදාළ සියළු නිලධාරීන්ටත්, සමස්ථ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ස්තූතිය පිරිනමමි. එමෙන්ම දෙපාර්තමේන්තුවේ සැලසුම් කටයුතුවලදී සහයෝගය ලබාදුන් සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන්/ ප්‍රාදේශීය ලේකම්වරුන් පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන්, සභාපතිවරුන් කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් දැක්වූ කාරුණික සහයෝගය හා රාජකාරී කැපවීම සඳහා කෘතඥතාවය පළ කරමි.

අවසාන වශයෙන් 2017 වසරේ අප දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු පවත්වාගෙන යාමේදී නන් අයුරින් සහයෝගය දැක්වූ සියළුම රාජ්‍ය ආයතනවලටත්, අනෙකුත් අදාළ ආයතන හා පුද්ගලයන්ටත් ස්තූතිය පුද කරමි.

අධ්‍යක්ෂ ජනරාල්

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

## මෙහෙවර

“ ජාතික භෞතික ප්‍රතිපත්ති, සැලසුම් සහ උපාය මාර්ග සකස් කිරීම සහ ශ්‍රී ලංකාවේ සහ මුහුදු සීමාවට අයත් ප්‍රදේශයන්හි ආර්ථික, සමාජයීය, භෞතික සහ පාරිසරික අංශයන්හි ඒකාබද්ධ සැලැස්මක් ක්‍රමවත්ව ඇති කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණු ඇතිව, පළාත් බද හා ප්‍රාදේශීය සැලසුම් මගින් එම ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාවට නැංවීම තහවුරු කිරීම සහ පාලනය කිරීම”

## 01. අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ පණිවුඩය

මූලික පාලන සමයේ දී අගනුවර වූ කොළඹ පිහිටි ජනාවාස ආශ්‍රිතව ඉදිකිරීම් සම්බන්ධයෙන් පැන නැගුණු ගැටළු නිරාකරණය අරමුණු කරගෙන 1915 අංක 19 දරණ නිවාස හා නගර වැඩි දියුණු කිරීමේ ආඥා පනත බලාත්මක විය. නමුත් වරාය හා දුම්රිය ආශ්‍රයෙන් ඇතිවූ නගරවල සංවර්ධනය සම්බන්ධයෙන් උක්ත පනතින් ආවරණය නොවූ ගැටළු ඇතිවිය. ඊට පිළියමක් ලෙස 1946 අංක 13 දරන නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත යටතේ 1947 වර්ෂයේදී නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. මේ යටතේ දිවයිනේ සියළු පළාත් ආයතන සම්බන්ධ කර ගනිමින් ජනාවාස සංවර්ධනය සඳහා සැලසුම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම ආරම්භ විය.

නිසි සැලැස්මක් හා ඉදිරි දැක්මක් නොමැතිව රට තුළ ඇතිවූ සීඝ්‍ර සංවර්ධන ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයක් ලෙස දුගී භාවය සම්පත් බෙදී යාමේ විෂමතාවය නිසා ප්‍රත්‍යන්ත ප්‍රදේශයන්හි සංවර්ධනයක් සිදු නොවීම, පරිපාලනය කොළඹ හා ප්‍රධාන නගර කීපයකට කේන්ද්‍රගත වීම, ජීවත්වීමට අවශ්‍ය මූලික පහසුකම් නොමැතිව විරැකියාවෙන් පෙළෙන සහනාධාර මතම ජීවත්වන බහුතර ජනතාවක් ව්‍යාජන වීම ආදී ගැටළු රාශියක් පැන නැගිණි. එබැවින් ආංශික සංවර්ධනයක් ප්‍රාදේශීය සංවර්ධනයක් අත්වැල් බැඳගත් තිරසාර සංවර්ධන ක්‍රියාවලියක අවශ්‍යතාවය දැඩි ලෙස දැනුණි.

ඊට පිළියමක් ලෙස ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තියක් පදනම් කොටගත් ජාතික භෞතික සැලැස්මක් සකස් කරනු ලැබීම පිණිස 2000 අංක 49 දරණ නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධන පනතින්, 1946 අංක 13 දරන නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත සංශෝධනය කර, 2000 වර්ෂයේ දී ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී.

“ ජාතික භෞතික ප්‍රතිපත්ති, සැලසුම් සහ උපාය මාර්ග සකස් කිරීම සහ ශ්‍රී ලංකාවේ සහ මුහුදු සීමාවට අයත් ප්‍රදේශයන්හි ආර්ථික, සමාජයීය, භෞතික සහ පාරිසරික අංශයන්හි ඒකාබද්ධ සැලැස්මක් ක්‍රමවත්ව ඇති කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණු ඇතිව, පළාත් බද හා ප්‍රාදේශීය සැලසුම් මගින් එම ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාවට නැංවීම තහවුරු කිරීම සහ පාලනය කිරීම” මෙම දෙපාර්තමේන්තුවේ මෙහෙවරයි.

ඒ අනුව ජාතික භෞතික සැලැස්ම, කලාපීය භෞතික සැලසුම් සහ ප්‍රාදේශීය භෞතික සැලසුම් සැකසීම, ක්‍රියාත්මක කිරීම හා යාවත්කාලීන කිරීමත්, පුජා භූමි සංවර්ධනය උදෙසා ව්‍යාපෘති සැලසුම් කිරීම හා වාස්තු විද්‍යාත්මක හා ඉංජිනේරුමය සැලසුම් සමග ඒ සඳහා වින්‍යාස සැලසුම් සැකසීමත් අතින් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට වසර හැත්තෑවකට ආසන්න සේවා ඉතිහාසයක් ඇත.

ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක විසි පහ ආවරණය කරමින් පළාත් නවයෙහිම පළාත් පාලන ආයතනවල සහයෝගය ඇතිව සීමිත ස්වභාවික සම්පත් සුක්ෂම ලෙස භාවිත කරමින් ද, ස්වාභාවික පරිසරය රැක ගනිමින් ද ස්වාභාවික විපත් අවම වන සුදුසු ස්ථානයන්හි අපරව්‍යුහ පහසුකම්වලින් යුතු

නගර ස්ථාපිත කිරීම සඳහා නගර සැලසුම් කිරීම, ශ්‍රී ලංකාවට යෝග්‍ය නව නාගරික නිර්ණායකයන් හඳුනා ගැනීම, ආර්ථික සංවර්ධන අවස්ථාවන් උපයෝගී ලෙස උපයෝගී කර ගනිමින් ලංකාවට ගැලපෙන කර්මාන්ත උද්‍යාන ආකෘතියක් හඳුනා ගැනීම මගින් තිරසාර සංවර්ධනයට දායක වීම ආදී කර්තව්‍යන් ඉටු කරමින් ශ්‍රී ලංකාවේ සැලසුම්කරණයේ යෙදී සිටින ප්‍රධානතම රාජ්‍ය ආයතනය ලෙස ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ නගර සංවර්ධනයට ඉටු කළ සහ ඉටුකරමින් සිටින මෙහෙවර අති මහත්ය.

මෙම කර්තව්‍යන් ඉටු වන්නේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අංශ වන ජාතික භෞතික සැලසුම් අංශය, ප්‍රාදේශීය භෞතික සැලසුම් අංශය, කලාපීය භෞතික සැලසුම් අංශය, පර්යේෂණ අංශය හා එම මෙහෙය සඳහා දායකත්වය සපයන පාලන අංශය, ගිණුම් අංශය, ඉංජිනේරු අංශය, වාස්තු විද්‍යාත්මක අංශය යන අංශවල සාමූහික කැපවීමෙනි. මෙම එක් එක් අංශවල 2017 වසරේ කාර්ය සාධනය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එක් එක් පරිච්ඡේද යටතේ දක්වා ඇත.

භෞතික සැලසුම්කරණය තුළින් ශ්‍රී ලංකාවේ දැනට පවතින කලාපීය අසමතුලිතතාවය දුරුකර සුසැදි සුරැකි සෞඳුරු භෞතික පරිසරයක් නිර්මාණය කිරීමට මෙම දෙපාර්තමේන්තුව සැරසී සිටි බව දන්වා සිටීමට කැමැත්තෙමි.

ආචාර්ය ජගත් මුණසිංහ  
අධ්‍යක්ෂ ජනරාල්  
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

## 2. සංවිධාන සටහන

**3.2017/01/01 දින සිට 2017/12/31 දින දක්වා දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරී ලේඛණය.**

1. අධ්‍යක්ෂ ජනරාල් - ආචාර්ය ජගත් මුණසිංහ මහතා
2. අධ්‍යක්ෂ (ප්‍රාදේශීය භෞතික සැලසුම්) වම්පා අමරසිංහ මිය - 2017.07.12 දින දක්වා
3. අධ්‍යක්ෂ (පාලන) - ඒ.ඩබ්.ආර්. විමලවීර මහතා - 2017.03.17 දින දක්වා
4. ප්‍රධාන අභ්‍යන්තර විගණක - ආර්.ටී.බී.ඒ.ඒ. රත්නායක මයා
5. අධ්‍යක්ෂ (ඉංජිනේරු)- සී. කුලරත්න මහතා
6. අධ්‍යක්ෂ (වාස්තු විද්‍යා) - එච්.ඩී.සී.පී. හෙට්ටිආරච්චි මිය
7. ගණකාධිකාරී - ටී.සී. පුෂ්පකුමාරි මිය - 2017.03.27 දින දක්වා
7. ප්‍රධාන ගණකාධිකාරී - ආර්.පී. සුසන්තා මිය - 2017.09.12 දින දක්වා
8. ප්‍රධාන ගණකාධිකාරී - එල්.පී. විත්‍රරංජන් මහතා - 2017.09.07. දින සිට
9. සහකාර අධ්‍යක්ෂ (ඉංජිනේරු) - කේ. සුමනදාස මහතා
10. සහකාර අධ්‍යක්ෂ (වාස්තු විද්‍යා) - ච.ච.කු. බණ්ඩාරනායක මයා
11. සහකාර අධ්‍යක්ෂ ඉංජිනේරු- ඊ.ආර්.එස්. සමරසිංහ මහතා
12. නීති නිලධාරී - ඩබ්.එච්.එස්. පෙරේරා මිය - 2017.07.03 දින සිට
13. සහකාර අධ්‍යක්ෂ (වාස්තු විද්‍යා) - ඒ. ප්‍රියානි මිය - 2017.08.21 දින සිට



## 04. පාලන අංශයේ කාර්යසාධනය

දෙපාර්තමේන්තුවේ මෙහෙවර තුළින් ළඟා කර ගැනීමට අපේක්ෂිත අරමුණු කාර්යක්ෂමවත්, එලදායිවත් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය සේවාවන් සැපයීම පාලන අංශයේ ප්‍රධාන කාර්යභාරයයි.

එහි දී මානව හා භෞතික සම්පත් කළමනාකරණ කටයුතු, ආයතනික හා පරිපාලනමය කටයුතු සිදු කිරීමත්, ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමත්, දෙපාර්තමේන්තුවේ සියලු අංශයන් සඳහා සහාය සේවාවන් සැපයීමත්, පූජා භූමි කාර්ය මණ්ඩලයේ පාලනය පවත්වාගෙන යාමත් පාලන අංශයෙන් සිදු කරයි.

පාලන අංශය 2017.01.01 දින සිට 2017.03.17 දින දක්වා අධ්‍යක්ෂ (පාලන) යටතේ ක්‍රියාත්මක විය. 2017.03.18 දින සිට 2017.12.31 දින දක්වා අධ්‍යක්ෂ (ඉංජිනේරු)/අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (රා.ආ.) සහ අධ්‍යක්ෂ ජනරාල්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලැබීය.

### 4.1 පාලන අංශයේ ප්‍රධාන අරමුණු වනුයේ,

- ❖ දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලය දෙපාර්තමේන්තුවේ අරමුණු ලඟාකර ගත හැකි වන පරිදි සංශෝධනය කිරීම,
- ❖ බඳවා ගැනීමේ පරිපාටි, උසස් කිරීමේ පරිපාටි සැකසීම, අනුමත කරවා ගැනීම හා ක්‍රියාත්මක කිරීම,
- ❖ කාර්ය මණ්ඩලයේ කුසලතා වර්ධනය, සුභසාධනය, විනය පවත්වා ගැනීම ආදියයි.

### 4.2 දෛනික රාජකාරි ලෙස,

- ❖ දෛනික තැපෑල පිළිබඳ කටයුතු කිරීමත්
- ❖ අංශවල හා අංශ ගත සම්බන්ධීකරණය පවත්වාගෙන යාමත්
- ❖ මහජන ඉල්ලීම් සඳහා අවශ්‍ය කටයුතු කිරීමත්
- ❖ සේවක මණ්ඩල ඉල්ලීම් පිළිබඳ කටයුතු කිරීමත්
- ❖ කාර්ය මණ්ඩල පෞද්ගලික ලිපිගොනු නඩත්තුව, පවත්වාගෙන යාම හා යාවත්කාලීන කිරීමත්
- ❖ ප්‍රවාහන ඒකකය කළමනාකරණය කිරීමත්
- ❖ සේවක වැටුප්, දීමනා, ගමන් වියදම් හා සියලුම ගෙවීම් සම්බන්ධ බිල්පත් ගෙවීම් කිරීමට අදාළ කටයුතුත් ය.

එසේම

- ❖ පාර්ලිමේන්තු ප්‍රශ්නවලට, මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිලිවලට, මහජන පෙත්සම් කාරක සභාවේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම, විගණන විමසුම් සඳහා පිළිතුරු සැකසීම හා සම්බන්ධීකරණය.
- ❖ නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීම.
- ❖ කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම.
- ❖ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීම.
- ❖ නඩත්තු කටයුතු පිළිබඳව කටයුතු කිරීම.
- ❖ කැබිනට් මණ්ඩල පත්‍රිකා සැකසීම.
- ❖ පූජා භූමි කාර්ය මණ්ඩලය පවත්වාගෙන යාම, පාලන අංශයට පැවරුණු වෙනත් විශේෂ රාජකාරි වේ.

2017.12.31 වන විට මෙම දෙපාර්තමේන්තුවේ පූජා භූමි කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය 379 ක් වූ අතර, ඒ අතුරින් තනතුර දරන්නාට පෞද්ගලික වන සේ පවතින පූජා භූමි කාර්ය මණ්ඩලය 95 කි.

3. 2017. 12.31 දිනට ආයතනයේ අනුමත සේවක සංඛ්‍යාව පිළිබඳ තොරතුරු

අනු අංකය	නිලධර ගණය	තනතුරු නාමය	තනතුරට අයත් සේවය	වැටුප් කාණ්ඩය	අනුමත සේවක සංඛ්‍යාව
1	ජ්‍යෙෂ්ඨ විධායක	අධ්‍යක්ෂ ජනරාල්	දෙපාර්තමේන්තුගත	SL 3/2016 විශේෂ	1
2	ජ්‍යෙෂ්ඨ විධායක	අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ක්‍රියාත්මක කිරීම් 01 සැලසුම් 01	දෙපාර්තමේන්තුගත	SL 3/2016 විශේෂ	2
3	විධායක	අධ්‍යක්ෂ (පාලන)	ශ්‍රී ලංකා පරිපාලන සේවය -1	SL 1/2016	1
4	ප්‍රධාන අභ්‍යන්තර විගණක	අභ්‍යන්තර විගණක	ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය III	SL 1/2016	0
5	විධායක	ප්‍රධාන ගණකාධිකාරී	ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය -1	SL 1/2016	1
6	විධායක	අධ්‍යක්ෂ (ඉංජිනේරු)	ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය -1	SL 1/2016	1

7	විධායක	අධ්‍යක්ෂ	දෙපාර්තමේන්තුගත	SL 1/2016 - 1 ශ්‍රේණිය	4
8	විධායක	අධ්‍යක්ෂ	ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවය -1	SL 1/2016	1
9	විධායක	නියෝජ්‍ය අධ්‍යක්ෂ/සහකාර අධ්‍යක්ෂ (පාලන)	ශ්‍රී ලංකා පරිපාලන සේවය -11 / 111	SL 1/2016	1
10	විධායක	අභ්‍යන්තර විගණක	ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය 11	SL 1/2016	1
11	විධායක	ගණකාධිකාරී	ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය -11/111	SL 1/2016	1
12	විධායක	නියෝජ්‍ය අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂ	ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය -11/111	SL 1/2016	3
13	විධායක	නියෝජ්‍ය අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂ	ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවය - 11/111	SL 1/2016	3
14	විධායක	නියෝජ්‍ය අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂ (නගර හා නිර්මාණ)	දෙපාර්තමේන්තුගත	SL 1/2016 (111,11 ශ්‍රේණි)	30
15	විධායක	නීති නිලධාරී	දෙපාර්තමේන්තුගත	SL 1/2016 (111,11 ශ්‍රේණි)	1
16	තෘතීයික	පරිපාලන නිලධාරී	රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය අධි ශ්‍රේණිය	MN 7/2016 A	1
17	තෘතීයික	ජ්‍යෙෂ්ඨ ප්‍රමාණ සමීක්ෂක	ශ්‍රී ලංකා තාක්ෂණ සේවය - විශේෂ	MN 7/2016 A	1
18	තෘතීයික	ප්‍රධාන පරීක්ෂක (විශේෂ පන්තිය)	ශ්‍රී ලංකා තාක්ෂණ සේවය - විශේෂ	MN 7/2016 A	2
19	තෘතීයික	සැලසුම් කාර්යාල සහකාර	ශ්‍රී ලංකා තාක්ෂණ සේවය - විශේෂ	MN 7/2016 A	3
20	තෘතීයික	තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී	ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය	MN 6/2016 A II/I	1
20	ද්විතීයික	සංවර්ධන සහකාර	දෙපාර්තමේන්තුගත	MN 4/2016 A	3
21	ද්විතීයික	සංවර්ධන නිලධාරී	සංවර්ධන නිලධාරී සේවය-111/11/ 1	MN 4/2016 A	20
22	ද්විතීයික	භෞතික සැලසුම් සහකාර (නගර හා නිර්මාණ)	දෙපාර්තමේන්තුගත	MN 4/2016 A	14

23	ද්විතීයික	භෞතික සැලසුම් සහකාර (වාස්තුවිද්‍යා)	දෙපාර්තමේන්තුගත	MN 4/2016 A	1
24	ද්විතීයික	සැලසුම් ශිල්පී	ශ්‍රී ලංකා තාක්ෂණ සේවය -111/11/1	MN 3/2016 A	21
25	ද්විතීයික	පරීක්ෂක/කාර්මික නිලධාරී	ශ්‍රී ලංකා තාක්ෂණ සේවය -111/11/1	MN 3/2016 A	9
26	ද්විතීයික	ප්‍රමාණ සමීක්ෂණ සහකාර	ශ්‍රී ලංකා තාක්ෂණ සේවය -111/11/1	MN 3/2016 A	7
27	ද්විතීයික	රාජ්‍ය කළමනාකරණ සහකාර	රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය 111/11/1	MN 2/2006 A	34
28	ද්විතීයික	භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණික ශිල්පී	දෙපාර්තමේන්තුගත	MT 2/2016 A	6
29	ප්‍රාථමික (ශිල්පීය නොවන)	පිළිගැනීමේ නිලධාරී	දෙපාර්තමේන්තුගත -111/11/1	MN 1/2016 A -	1
30	ප්‍රාථමික (ශිල්පීය නොවන)	සැලසුම් මුද්‍රණකරු	දෙපාර්තමේන්තුගත -111/11/1/විශේෂ	PL 1/2016 A	2
31	ප්‍රාථමික (ශිල්පීය නොවන)	මැණුම් සහයක	දෙපාර්තමේන්තුගත -111/11/1/විශේෂ	PL 1/2016 A	3
32	ප්‍රාථමික (ශිල්පීය නොවන)	සැලසුම් භාරකරු	දෙපාර්තමේන්තුගත -111/11/1/විශේෂ	PL 1/2016 A	1
33	ප්‍රාථමික (ශිල්පීය නොවන)	සැලසුම් අළුත්වැඩියාකරු	දෙපාර්තමේන්තුගත -111/11/1	PL 1/2016 A	1
34	ප්‍රාථමික (ශිල්පීය නොවන)	රියදුරු	ඒකාබද්ධ රියදුරු සේවය 111/11/1/විශේෂ	PL 3/2016 A	14
35	ප්‍රාථමික (ශිල්පීය නොවන)	කාර්යාල කාර්ය සහයක	කාර්යාල සේවක සේවය 111/11/1/විශේෂ	PL 1/2016 A	17
36	ප්‍රාථමික (ශිල්පීය නොවන)	බංගලා භාරකරු	දෙපාර්තමේන්තුගත -111/11/1/විශේෂ	PL 1/2016 A	4
37	ප්‍රාථමික (ශිල්පීය නොවන)	මුරකරු	දෙපාර්තමේන්තුගත -111/11/1/විශේෂ	PL 1/2016 A	4
38	ප්‍රාථමික (ශිල්පීය නොවන)	ඕවර්සියර්/වැඩ පරීක්ෂක	දෙපාර්තමේන්තුගත	PL3-2016A	5
39	ප්‍රාථමික (ශිල්පීය නොවන)	කම්කරු	දෙපාර්තමේන්තුගත	PL1-2016A	40
40	ප්‍රාථමික (ශිල්පීය නොවන)	මුරකරු	දෙපාර්තමේන්තුගත	PL 1/2016 A	4

41	ප්‍රාථමික (ශිල්පීය නොවන)	සංචාරක බංගලා සභායක	දෙපාර්තමේන්තුගත	PL1-2016A	5
42	ප්‍රාථමික (ශිල්පීය නොවන)	උද්‍යාන කම්කරු	දෙපාර්තමේන්තුගත	PL1-2016A	4
43	ප්‍රාථමික (ශිල්පීය නොවන)	සනීපාරක්ෂක කම්කරු	දෙපාර්තමේන්තුගත	PL1-2006A	5
				එකතුව	<b>284</b>

මීට අමතරව එම තනතුරට පමණක් අනුමත පූජා භූමි කාර්ය මණ්ඩලය .

**මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍රය**

44	ප්‍රාථමික(ශිල්පීය නොවන)	ඕවර්සියර් (වැඩ පරීක්ෂක)	දෙපාර්තමේන්තුගත	MT2-2006A	2
45	ප්‍රාථමික(ශිල්පීය නොවන)	ඕවර්සියර් (වැඩ පරීක්ෂක)	දෙපාර්තමේන්තුගත	PL 1-2006 A	7
46	ප්‍රාථමික(ශිල්පීය නොවන)	මුරකරු	දෙපාර්තමේන්තුගත	PL 1-2006 A	10
47	ප්‍රාථමික(ශිල්පීය නොවන)	කම්කරු	දෙපාර්තමේන්තුගත	PL 1-2006 A	76
එකතුව					<b>379</b>

**2017 වසරේ දී සිදු කරන ලද නීති කටයුතු**

- දෙපාර්තමේන්තුවේ සේවකයන් (විශේෂයෙන් පූජා භූමි) සහ පූජා භූමි සම්බන්ධිත ගැටළු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී අදාළ ගැටළු නිරාකරණයට පියවර ගැනීම
- දෙපාර්තමේන්තුවේ නිශ්චල දේපළවලට (ස්ථාවර වත්කම්) අදාළ තක්සේරු වාර්තා, හිමිකම් සහතික සහ පිඹුරු/සැලැස්ම ලබා ගැනීමට පියවර ගැනීම
- දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී වශයෙන් දෙපාර්තමේන්තු නිලධාරීන් සහ බාහිර පුරවැසියන් වෙනුවෙන් තොරතුරු ලබා දීමට කටයුතු කිරීම.
- දෙපාර්තමේන්තුවට අදාළ 1946 නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත සංශෝධනය සඳහා පියවර ගැනීම.
- දෙපාර්තමේන්තුවේ ගැටළු වෙනුවෙන් විමර්ශන කටයුතු සිදු කිරීමට දායක වීම.
- අමාත්‍ය මණ්ඩල සංදේශ සකස් කිරීම සඳහා

## 05. කලාපීය භෞතික සැලසුම් අංශයේ කාර්ය සාධනය

### 5.1 අරමුණ


මෙම අංශයේ ප්‍රධානතම කාර්යය වන ජාතික භෞතික සැලැස්ම, ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය සකස් කිරීම සහ කලාපීය භෞතික සැලසුම් සකස් කිරීම මෙම අංශයට අයත් කාර්යභාරය වේ.

### 5.2 කාර්ය මණ්ඩලය

2017 වසරේදී මෙම අංශයේ අධ්‍යක්ෂ තනතුර පුරප්පාඩුව පැවති අතර එම තනතුරේ වැඩ බලන ලද්දේද ප්‍රාදේශීය භෞතික සැලසුම් අංශයේ අධ්‍යක්ෂ විසිනි. භෞතික සැලසුම් සහකාරවරුන් 09 දෙනෙකු විසින් මෙම අංශයේ කාර්යභාරය ඉටු කරන ලදී.

### 5.3 ජාතික භෞතික සැලැස්ම සහ ප්‍රතිපත්තිය සකස් කිරීම

රට තුළ හා ඉන් බාහිරව ඇති භෞතික සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන ජාත්‍යන්තර වශයෙන් ඇතිවී ඇති ආර්ථික සංවර්ධන අවස්ථාවන් උපයෝගී ලෙස උපයෝගී කර ගැනීමත් භෞතික සංවර්ධන ක්‍රියාවලිය ජාතික හා ජාත්‍යන්තර ලෙස සම්බන්ධීකරණය කිරීමත් පවතින සමාජ ආර්ථික හා භෞතික විෂමතා අවම කර ගැනීමටත්, ස්වභාවික පරිසර ජාලය සහ පාරිසරික අධි සංවේදී ප්‍රදේශ රැක ගනිමින් ද, වර්ධනය කර ගනිමින් ද ස්වභාවික විපත් අවම වන අන්දමට සුදුසු ස්ථානයන්හි ජනාවාස, නගර හා අපර ව්‍යුහ පහසුකම් හා වනාන්තර ඇතුලත් පාරිසරික පද්ධතියක් ස්ථාපිත කිරීමටත් ජාතික ආර්ථිකයේ ප්‍රතිලාභ දෙගුණ තෙගුණ කිරීමටත් ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය සහ සැලැස්ම වැදගත් වේ.



රූප සටහන 02: ජාතික භෞතික සැලසුම් සකස් කිරීමේ ක්‍රියාවලිය

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

## 5.4 2017 වසරේ දී කරන ලද කාර්යයන්

### 5.4.1. ජාතික භෞතික සැලැස්ම

1. ජාතික භෞතික සැලැස්ම යාවත්කාලීන කිරීම
  - ජාතික භෞතික සැලැස්ම යාවත්කාලීන කිරීමට අදාළ දත්ත රැස්කිරීම හා විශ්ලේශනය.
  - අදාළ පාර්ශවකරුවන්ගේ අදහස් ලබා ගැනීම
  - අදාළ ආදර්ශන (models) සකස් කිරීම
  - භෞතික සැලසුම් කෙටුම්පත පිළියෙල කිරීම
2. දෙපාර්තමේන්තුවේ කටයුතු වෙනුවෙන් පුස්තකාලයක් පවත්වාගෙන යාම

### 5.5 කලාපීය සැලසුම් සකස් කිරීම


රටට වඩා කුඩා වූ ද, නගරයකට වඩා විශාල වූ ද ප්‍රදේශයක් සඳහා සැලසුම් සකස් කිරීම මෙම අංශයේ ප්‍රධාන කාර්යභාරය වේ. අපගේ අවශ්‍යතාවය සඳහා ගරු ඇමතිතුමා විසින් ශ්‍රී ලංකාවේ පළාත්, කලාප වශයෙන් හඳුන්වා ගැසීම මගින් ප්‍රකාශයට පත් කර ඇත.

### 5.5.1 කලාපීය සැලැස්ම සකස් කිරීම

- ❖ කලාපීය සැලැස්ම සකස් කරන්නේ කලාපීය සැලසුම් කමිටුව විසින්ය.
- ❖ මෙම කමිටුවේ සභාපති වන්නේ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්ය.
- ❖ පළාතේ සියළුම නගර සභා/ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් ද මහ නගර සභාවල නාගරික කොමසාරිස්වරුන් ද මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.
- ❖ සමහර රජයේ ආයතනවල නිලධාරීන් ද මෙම කමිටුවට ඇතුළත් වෙති.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විශේෂයෙන් ස්ථාපිත කර ඇත්තේ කලාපීය සැලසුම් සකස් කිරීම පිණිස පළාත් සභාවලට සහය වීමටයි. ඒ සඳහා පහත දැක්වෙන අයුරින් මෙම දෙපාර්තමේන්තුව පළාත් සභාවලට සහය වේ.

- ❖ තාක්ෂණික උපදෙස් ලබාදීම
- ❖ අවශ්‍ය ඕනෑම කරුණක් පිළිබඳව කලාපීය සැලසුම් කමිටුවට අවශ්‍ය විශේෂඥයින්ගේ සේවය ලබා දීම.
- ❖ රැස්වීම්, ඉදිරිපත් කිරීම් හා මහජන අදහස් ලබා ගැනීම පිණිස සහය වීම.
- ❖ අවශ්‍ය තොරතුරු හා සැලසුම් ඕනෑම ආයතනයකින් ලබා ගැනීමට සහය වීම.
- ❖ සැලසුම්, වාර්තා ඉදිරිපත් කිරීම් සඳහා අවශ්‍ය සහය ලබාදීම.
- ❖ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල්වල හිඟයක් වෙතොත් ඒවා ලබා ගැනීමට සහය වීම.



රූප සටහන 03 : කලාපීය සැලසුම් කමිටුව

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර



## 5.6 2017 වසරේ දී කරන ලද කාර්යයන්

කලාපීය භෞතික සැලසුම් පවතින ජාතික භෞතික සැලැස්ම හා එහි ප්‍රතිපත්තියට අනුකූල විය යුතුය. 2017 වර්ෂයේ දී එතෙක් පැවති ජාතික භෞතික සැලැස්ම හා ප්‍රතිපත්තිය යාවත්කාලීන කරමින් පැවති බැවින්, කලාපීය සංවර්ධන සැලසුම් සම්පාදනය නොවිණි.

## 6. ප්‍රාදේශීය භෞතික සැලසුම් අංශය

### 6.1 කාර්යභාරය

ප්‍රාදේශීය භෞතික සැලසුම් අංශය මගින් සිදුකරනුයේ කලාපීය භෞතික සැලසුම් මගින් හඳුනාගන්නා ලද ප්‍රාදේශීය වශයෙන් වැදගත් නගර සඳහා සැලසුම් පිළියෙල කිරීමට පළාත් පාලන ආයතනවලට සහය වීම සහ පූජා භූමි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම වේ .

### 6.2 කාර්ය මණ්ඩලය

අධ්‍යක්ෂ (ප්‍රාදේශීය භෞතික සැලසුම්) සෘජු අධීක්ෂණය යටතේ සංවර්ධන සහකාරවරු 12ක්, සංවර්ධන නිලධාරීන් 03 දෙනෙක් සහ භෞතික සැලසුම් සහකාරවරු 04ක්, කාර්යාල කාර්ය සහයකවරු දෙදෙනෙක් මෙම අංශයේ සේවයේ යෙදී සිටී.

### 6.3 ප්‍රාදේශීය භෞතික සැලසුම් අංශයේ කාර්යභාරය

- කුඩා නගර සංවර්ධන සැලසුම් සැකසීම.
- පුරන්ගුම වැනි ව්‍යාපෘති හරහා ඒවා ක්‍රියාත්මක කරවීම.
- ආපදාවන්ට ලක්වූ ප්‍රදේශ සඳහා ජනාවාස සැලසුම් සැකසීම.
- හඳුනාගත් පූජා භූමි නාගරික සංවර්ධන ප්‍රදේශ වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම.
- පූජා භූමි සඳහා සංවර්ධන සැලසුම් සැකසීම.
- අනුරාධපුර, කතරගම, මහියංගන, මුතියංගන, මහනුවර, කැලණිය, අළු විහාරය යන පූජා භූමිවල අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා විවිධ ආයතන විසින් කරනු ලබන විවිධ ඉඩම් භාවිතයන් සඳහා වන නිරීක්ෂණ හා නිර්දේශ ලබාදීම.
- අමාත්‍යාංශය මගින් විවිධ අවස්ථාවලදී අප වෙත පවරන ලද විශේෂ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම

### 6.4 කුඩා නගර සැලැස්මක් සකස් කිරීමේ අරමුණු

- ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරයකට (70%) මූලික නාගරික පහසුකම් ලබා කර දීම.
- තදාසන්න ප්‍රදේශයන්හි ආයෝජනය ග්‍රාමීය ප්‍රදේශයන්ට විතැන් කිරීම.
- අවිධිමත් නාගරීකරණයට පෙලඹෙන ජනයාට සිය ගම් බිම් ආශ්‍රිතව ක්‍රමවත් නාගරික කලාප බිහිකර දීම.
- සුපිරි මහනගරය සම්බන්ධිත සපිරි ග්‍රාම නගර පද්ධතියක් ඇති කිරීම.
- සමාජ, සංස්කෘතික, ආර්ථික, පුරාවිද්‍යාත්මක හා පාරිසරික වශයෙන් වැදගත් ග්‍රාම නගර පද්ධතියක් ජනතාවට දායාද කිරීම.
- විසල් නගරයක ඇති සියළු යටිතල පහසුකම් සහිත සපිරි ග්‍රාම පුරවර බිහිකිරීමට අවශ්‍ය පදනම යෙදීම.

## 6.5 2017 වසරේදී කරන ලද කාර්යයන්

### 1. කැමැත්ත දැක්වීමේ කාර්යය

- වට්ටාරම් ශ්‍රී අරභන්ත මලියදේව විහාරය ජාතික වෙසක් උත්සවය සඳහා ධර්ම ශාලාව ඉදිකිරීම. ඒ වටා ඇති භූමි අලංකරණය සිදු කිරීම.
- දැදිගම කොටුවෙහි සඳහා මූලික සැලැස්ම ලබාදීම (Master Plan) හා ගැසට් මගින් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීම.
- මාමිපිට වලගම්බා රජමහා විහාරය ගැසට් මගින් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ බුද්ධ ශාසන අමාත්‍යාංශයට ලබාදීම
- කඩිගමුව රජමහා විහාරය ගැසට් මගින් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ බුද්ධ ශාසන අමාත්‍යාංශයට ලබාදීම.
- ලෙනගල රජමහා විහාරය ගැසට් මගින් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ බුද්ධ ශාසන අමාත්‍යාංශයට ලබාදීම.

### 2. රත්නපුර දිස්ත්‍රික්කය

ව්‍යාපෘති සිදු නොවුණි.

### 3. පොළොන්නරුව දිස්ත්‍රික්කය

- දිඹුලාගල පූජා භූමියේ පිරිවෙන් ගොඩනැගිල්ල හා සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය. (තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.)
- දිඹුලාගල පූජා භූමියේ වාහල්කඩ ඉදිකිරීමේ ව්‍යාපෘතිය. (ක්‍රියාත්මකව පවතී.)
- පිබ්බේදෙමු පොළොන්නරුව ජනපති වැඩසටහන යටතේ ප්‍රධාන පාසල් 08 ක් සඳහා ප්‍රධාන සැලැස්ම සකස් කිරීමේ ව්‍යාපෘතිය.
- කුඩා නගර සංවර්ධන වැඩසටහන පිබ්බේදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය තුළ “කළු කැලේ” නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ක්‍රියා කිරීම.
- පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින බුදුරුව යාය පූජා භූමිය හා කවුඩාගල ආරණ්‍ය සේනාසනය පූජා භූමිය පූජා භූමි ප්‍රදේශ ලෙස ගැසට් කිරීමේ කටයුතු සිදු කිරීම.
- පිබ්බේදෙමු පොළොන්නරුව රජරට නවෝදය ව්‍යාපෘතියෙහි සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි ව්‍යාපෘති 15 ක් සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම.
- පොළොන්නරුව පුලතිසි නිකේතනයේ කටයුතු.

තනතුර	සේවක සංඛ්‍යාව
බංගලා භාරකරු	01
සංචාරක බංගලා සහායක	01
සහාය බංගලා භාරකරු	01
උද්‍යාන කම්කරු	01
සනීපාරක්ෂක කම්කරු	01
කම්කරු	04
මුරකරු	01

**4. සේරුවාවිල පූජා භූමි ව්‍යාපෘතිය**

1. සේරුවාවිල පූජා භූමි යෝජනා ක්‍රමයේ වින්‍යාස සැලැස්ම යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කරමින් පවතී.
2. 2017 වර්ෂයේ නොවැම්බර් මස දක්වා සේරුවාවිල පූජා නගර ව්‍යාපෘතියේ සේවයේ යෙදී සිටියේ එක් සේවක මහතකු පමණි. විශ්‍රාම ශාලාව හා සංචාරක බංගලාව පවත්වාගෙන යාම සිදු නොවූ අතර, ව්‍යාපෘතියේ කටයුතු සඳහා පාරිභෝගික භාණ්ඩ, උපකරණ හෝ ගබඩා භාණ්ඩ ද සපයා නොතිබුණි. 2017 දෙසැම්බර් මාසයේ දී සහකාර බංගලා භාරකරු සහ සනීපාරක්ෂක කම්කරු යන සේවාවන් සඳහා මහතන් දෙදෙනෙකු යොදවා ඇත.
3. ගරු විහාරාධිපති ස්වාමීන්වහන්සේ පූජා නගර ව්‍යාපෘතියේ කටයුතු සඳහා අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීම සිදුකර ඇත.
4. පූජා නගර ව්‍යාපෘතියේ ධර්ම ශාලාවක් ඉදිකිරීම සඳහා සැලසුම් වාස්තු විද්‍යා අංශය මගින් සකස් කර මේවනවිට ඉදිකරමින් පවතී. දානපතියන්ගේ අනුග්‍රහය මත ඉදිවන මෙහි වටිනාකම රුපියල් මිලියන 110 පමණ වනු ඇත.
5. සේරුවාවිල පූජා නගර ව්‍යාපෘතියේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් සංඝාවාස ගොඩනැගිල්ලක්, විශ්‍රාම ශාලා ගොඩනැගිල්ලක්, කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් සැලසුම් සකස් කළයුතුව ඇත.

සේරුවාවිල පූජා භූමි ව්‍යාපෘතියේ සේවක මහතන් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

තනතුර	සේවක සංඛ්‍යාව
සභාය බංගලා භාරකරු	01
සනීපාරක්ෂක කම්කරු	01

**5. අම්පාර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් සංවර්ධන ව්‍යාපෘතිය**

1. ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් ව්‍යාපෘතියේ සංඝාවාස ගොඩනැගිල්ල සඳහා සැලසුම් වාස්තු විද්‍යා අංශය මගින් සකස් කර ඇත. ඉදිකිරීම් සඳහා අරමුදල් සපයාගත යුතුව ඇත. මෙහි වටිනාකම රුපියල් මිලියන 300 පමණ වනු ඇත.

අම්පාර උභන පුංචි සීගිරිය සංවර්ධන ව්‍යාපෘතිය

2. පුංචි සීගිරිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ කටයුතු සිදු කරමින් පවතී.

**6. ගාල්ල දිස්ත්‍රික්කය**

1. ශ්‍රී දෙවොල් දේවාලය - සීනිගම - හික්කඩුව  
 දේවාල භූමිය පූජා භූමියක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට අදාළ මිනින්දෝරු සැලසුම් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.
  - ප්‍රාදේශීය ලේකම් දැනුවත් කිරීම (ලිපි මගින්, සාකච්ඡා)
  - පූජා භූමිය ක්ෂේත්‍ර පරීක්ෂාව
2. කලාතුඩුව ආරණ්‍ය සේනාසනය - කොග්ගල  
 ඉඩම් ගැටළු විසඳීම සිදු කරන ප්‍රාදේශීය ලේකම් දැනුවත් කිරීම

3. කොටගමුව රන්පත් රජමහා විහාරය - තෙල්වත්ත  
විහාර භූමියේ හිමිකම් පිළිබඳ ගැටළු පවතී. ප්‍රාදේශීය ලේකම් සමග එම ගැටළු විසඳීමට සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වීය.
4. ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන භුක්ති විදින ඉඩම් සඳහා පැවරුම් නියෝග ලබා දීම සම්බන්ධව එකඟතාවය ලබාදීම.
  - a. බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
  - b. හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
5. ගාල්ල, පිට්ටිලේ ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට අවශ්‍ය කටයුතු අවසන් අදියරේ පවතී.

**7.මාතර දිස්ත්‍රික්කය**

1. දෙවිනුවර පූජා භූමි කමිටුව පිහිටුවීමට අදාළ මූලික කටයුතු කිරීම.
2. ගැටබරුව පූජා භූමියේ පැවති ඇසළ පෙරහර වෙනුවෙන් පූජා භූමිය තුළ සිදු කරන ලද සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම.
  - පූජා භූමිය තුළ පැවති ඉඩම් ගැටළුවක් විසඳීම. ඒ පිළිබඳ තීරණ කොටපොල ප්‍රාදේශීය ලේකම් වෙත දැනුම් දීම (සාකච්ඡාව හා ලිපි මගින්)
3. දික්වැල්ල දෙවිනුවර නගර සංවර්ධන රැස්වීම් සඳහා සහභාගි වීම
  - වැවිරුකන්තල ක්ෂේත්‍ර නිරීක්ෂණ කටයුතු සිදු කිරීම
  - වැවිරුකන්තල පූජා භූමි සංවර්ධන සැලැස්මෙහි සංශෝධන කිරීම.

**8. මහියංගන පූජා භූමි සැලසුම් යෝජනා ක්රමය**

1. 2017.01.08  
අතිගරු ජනාධිපතිතුමාගේ දෙවර්ෂ පූර්ණ පදවි ප්‍රාප්තිය සැමරීම නිමිත්තෙන් මහියංගන රජමහා විහාර පූජා භූමියේ රුක් රෝපණ වැඩසටහන සිදු කිරීම
2. 2017.05.29  
මහියංගන පූජා භූමි සැලසුම් කමිටුව ස්ථාපනය කිරීම
3. 2017.06.01  
මහියංගන පූජා භූමියේ නඩත්තු කටයුතු පිළිබඳව ජනාධිපති කාර්යාලය, ඌව පළාත් සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වන ලද රැස්වීම් සඳහා සහභාගිවීම.
4. මහියංගන පූජා භූමියේ භූ දර්ශන සැලසුම් සකස් කිරීම සඳහා පහළ මළුව දළ මැනුමක් සිදු කිරීම.
5. මහියංගන පූජා භූමියේ විදුලි අලංකරණ පද්ධතිය සඳහා විදුලි පහන් කණු සැලසුම් සකස් කිරීම.
6. මහියංගන පූජා භූමියේ දළ භූ දර්ශන සැලැස්ම සකස් කිරීම.
7. ධාතු මන්දිරය ඉදි කිරීම සඳහා ගොඩනැගිලි සැලසුම් සකස් කිරීම.
8. පූජා භූමියේ දෛනික නඩත්තු කටයුතු සහ ඇසළ පෙරහැර උත්සව සමයේ පිරිසිදු කිරීම් සඳහා විශේෂ රාජකාරි ඉටුකිරීම.

**මහියංගන සංචාරක බංගලාව**

1. මහියංගනය නව සංචාරක බංගලාව අලුත්වැඩියා කිරීම -2017 දෙසැම්බර්

**මුනිසංගන රජමහා විහාරය**

මුනිසංගන පූජා භූමියේ පහත මළවේ දෛනික නඩත්තු කටයුතු සහ පෙරහැර උත්සව සමයේ පිරිසිදු කිරීම සඳහා විශේෂ රාජකාරි ඉටුකිරීම

**9. මොණරාගල දිස්ත්‍රික්කය**

යුදගනාව රජමහා විහාරය අංක 2024/26 හා 2017 ජුනි මස 20 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීම.

සේවක සංඛ්‍යාව

තනතුර	සේවක සංඛ්‍යාව	මුළු සේවක සංඛ්‍යාව
මුනිසංගන පූජා භූමිය ඕවර්සියර් කමිකරු මුරකරු	01 16 02	23
මුනිසංගන ව්‍යාපෘති කාර්යාලය උද්‍යාන කමිකරු කමිකරු	01 03	
මුනිසංගනය සංචාරක බංගලාව බංගලා භාරකරු උද්‍යාන කමිකරු මුරකරු	01 02 02	05
මුනිසංගන පූජා භූමිය වැඩ බලන ඕවර්සියර් කමිකරු	01 03	04
එකතුව		32

**10. කතරගම පූජා භූමිය**

- කතරගම පූජා භූමියේ සේවකයින් යොදවා නඩත්තු කර පවත්වාගෙන යාම. (දෛනික නඩත්තු කටයුතු සිදු කිරීම)
- කතරගම ඔසු උයනේ නඩත්තු කටයුතු
- කතරගම පූජා භූමි කමිටු පිහිටුවීම (2017.03.31)
- කතරගම ඇසළ උත්සවය (2017.08.04 - 06)
- කතරගම රජයේ විශ්‍රාම ශාලාව වන්දනාකරුවන්හට වෙන් කිරීම ආරම්භ කිරීම (2017.08.04 දින)
- කතරගම රජයේ විශ්‍රාම ශාලාව දෛනික කටයුතු සිදු කිරීම
- කතරගම රජයේ විශ්‍රාම ශාලාව දෛනික කටයුතු සඳහා ලබාදීම සුළු නඩත්තු කටයුතු සිදු කිරීම.
- කතරගම විශ්‍රාම ශාලාව සඳහා රු. 40,000/- ක් වැය කර භාණ්ඩ මිල දී ගත් අතර, රු. 20,000/- ක් වැය කර අළුත්වැඩියා කටයුතු සිදු කර ඇත.

කතරගම පූජා භූමිය සඳහා දකුණු සංවර්ධන මණ්ඩල (SDB) පහත සඳහන් ඇස්තමේන්තු හා දළ සැලසුම් ලබාදීම

- කතරගම පූජා භූමිය වටා යකඩ වැට සඳහා දළ සැලසුම හා දළ ඇස්තමේන්තු
- ඔසු උයන සඳහා නළ ලීදක් සඳහා ඇස්තමේන්තු
- පොදු පහසුකම් පද්ධතියක් සඳහා දළ සැලසුම් හා ඇස්තමේන්තු
- කතරගම පූජා භූමියට සෝලා ලයිට් පද්ධතිය සවි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් හා අනුමැතිය ලබාදීම (රුහුණු මහා කතරගම දේවාලයේ ඉල්ලීම මත)
- කතරගම සංචාරක බංගලාවේ වායු සමීකරණ කාමර 04 හි වායු සමීකරණ යන්ත්‍ර අළුත්වැඩියාව (රු. 16,000/-)
- කතරගම ජ්‍යෙෂ්ඨ කමිටු රැස්වීමට සහභාගි වීම (2017.01.21, 2017.11.28)
- කතරගම නගර සැලසුම - 2017 ට නාගරික සංවර්ධන අධිකාරිය මගින් පැවැත්වූ වැඩසටහනට 2017.11.17 සහභාගි වීම
- කතරගම භාණ්ඩ වෙන්දේසිය සිදු කිරීම

කතරගම පූජා භූමිය

තනතුර	සේවක සංඛ්‍යාව
ඕවර්සියර්	-
කමිකරු	30+1
මුරකරු	7

කතරගම සංචාරක බංගලාව

තනතුර	සේවක සංඛ්‍යාව
මුරකරු	3
බංගලා භාරකරු	1
කමිකරු	1

**11. මහනුවර දිස්ත්‍රික්කය**

ශ්‍රී දළඳා මාළිගාව හා පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේ සේවකයන් යොදවා නඩත්තු කිරීම සහ ඊට අදාළ කටයුතු සම්බන්ධීකරණය.

(සේවක සංඛ්‍යාව 24 - ඕවර්සියර් 02)

ඇසළ පෙරහැර උත්සව සමයේ පිරිසිදු කිරීම සඳහා විශේෂ රාජකාරි ඉටුකිරීම.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ 24 දෙනෙකුගෙන් යුත් සේවක පිරිස විසින් මහනුවර පූජා භූමියේ දෛනික කුණු ඉවත් කිරීම, තණකොළ කැපීම, පැළ වර්ග නඩත්තුව, භූ දර්ශන කටයුතු ඇතුළු දෛනික පිරිසිදු කිරීමේ කටයුතු කිරීම.

**12. මාතලේ දිස්ත්‍රික්කය**

- මාතලේ අලුවිහාරය පූජා භූමිය සේවකයන් යොදවා නඩත්තු කර පවත්වාගෙන යාමට අදාළ කටයුතු සම්බන්ධීකරණය
- දෙපාර්තමේන්තුවට අයත් රථ ගාල නඩත්තුකර පවත්වාගෙන යාම විහාරස්ථානයට පැවරීමට අදාළ අවබෝධතා ගිවිසුම සකස් කිරීම හා එම කටයුතු සම්බන්ධීකරණය
- අළුවිහාර පූජා භූමිය සඳහා යෝජිත බහුකාර්යය ගොඩනැගිල්ල සඳහා භූමිය නිරීක්ෂණය සඳහා ක්ෂේත්‍ර පරීක්ෂණ කටයුතු සිදු කිරීම.
- දඹුල්ල පූජා භූමිය සඳහා ඉදිකිරීමට යෝජිත වාහල්කඩ, අම්බලම හා වැසිකිළි පද්ධතිය ඉදිකිරීමට අදාළව ක්ෂේත්‍ර නිරීක්ෂණය කිරීම.
- මාතලේ අළුවිහාර පූජා භූමියේ දෛනික පිරිසිදු කිරීමේ හා භූ දර්ශන කටයුතු, තණකොළ කැපීම ආදී කටයුතු සිදු කිරීම හා පෙරහැර උත්සව සමයේ පිරිසිදු කිරීම සඳහා විශේෂ රාජකාරි ඉටුකිරීම
- පූජා භූමි කමිටු පිහිටුවීමට අදාළ මූලික කටයුතු සිදු කිරීම.

සේවක සංඛ්‍යාව ඕවර්සියර් 01, කම්කරු 03

**13. කොළඹ දිස්ත්‍රික්කය.**

මෙත්සින් අරණ ව්‍යාපෘතිය

- ශ්‍රී සම්බුද්ධ විහාරය, ඉඹුලකන්ද, හෝමාගම - ධම්ම මණ්ඩපය ඉදිකිරීම හා බිම් මහල
- මුණ්ඩිගල ආරණය සේනාසනය, අවිස්සාවේල්ල - පුස්තකාල ගොඩනැගිල්ල හා නවාතැන් කාමර ඉදිකිරීම
- ගෝතමී විහාරය, බොරැල්ල- බහුකාර්ය ගොඩනැගිල්ල සඳහා ගොඩනැගිලි සැලසුම් සකස් කිරීම
- කෝට්ටේ රජමහා විහාරය - බහුකාර්ය ගොඩනැගිල්ල සඳහා ගොඩනැගිලි සැලසුම් සකස් කිරීම
- පිටිපන පුරාණ විහාරයේ දහම් පාසල් ගොනැගිල්ල සඳහා ගොඩනැගිලි සැලසුම් සකස් කිරීම



කෝට්ටේ රජමහා විහාරයේ සේවයේ යෙදෙන සේවකයින් දෙදෙනෙකි.

මුරකරු 01

කම්කරු 01

**14. කැලණිය පූජා භූමිය**

මුළු සේවක සංඛ්‍යාව 07

ඕවර්සියර් (රා.ඉ.) 01

කම්කරු 05

මුරකරු 02

පූජා භූමි ප්‍රදේශයේ දෛනික පිරිසිදු කිරීමේ කටයුතු හා ඊට අදාළ නඩත්තු කටයුතු දෛනිකව ඉටුකිරීම.

සංචාරකයන් සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් සඳහා සැලසුම් සකස් කිරීම

**15. හම්බන්තොට තිස්සමහරාම**

1. අම්බලන්තොට රන්ගිරි විහාරය සඳහා ධර්ම ශාලාව, සංඝාවාස ගොඩනැගිල්ල සඳහා ඇස්තමේන්තු හා දළ සැලසුම් සකස් කිරීම.
2. තංගල්ල වැග්ගොඩ රජමහා විහාරයේ පූජා භූමිය සඳහා ක්ෂේත්‍ර පරීක්ෂාව කිරීම, මිනුම් නියෝග ඉදිරිපත් කිරීම.
3. තිස්සමහරාම ඓතිහාසික උද්ධතාරාම රජමහා විහාරයේ පූජා භූමියේ ක්ෂේත්‍ර පරීක්ෂාව, මිනුම් නියෝග ඉදිරිපත් කිරීම.
4. තිස්සමහරාම පූජා භූමියේ දෛනික කටයුතු සම්බන්ධීකරණය
5. තිස්සමහරාම භාණ්ඩ වෙන්දේසිය සිදු කිරීම.
6. හාතාගල රජමහා විහාරය පූජා භූමියක් ලෙස ගැසට් වීම.

**16. වයඹ පළාත**

2017 වර්ෂයේ ඉටුකළ කාර්යයන්

01. 2018 ජාතික වෙසක් උත්සවයට අදාළ වැඩ කටයුතු (බිංගිරිය රජමහා විහාරය, බිංගිරිය)
02. පූජා භූමි නිරීක්ෂණ වාර්තා සැපයීම
03. පූජා භූමි මායිම් ගැටළු විසඳීම සම්බන්ධ කටයුතු - තනිවැල්ල දේවාලය , මාදම්පේ
04. ආරච්චිකට්ටුව නගර සැලසුම (ප්‍රතිපාදන නොමැති වීමෙන් වැඩ නවතන ලදී)
05. කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් රජයේ ඉඩම් බදු දීමට අදාළ වාර්තා සැපයීම.
- 06.

**17. කළමනාකරණය**

පොදු කුණුවට, කිත්සිරිමෙවන් රජමහා විහාරයේ සංඝාවාසය ඉදිකිරීම සඳහා සැලසුම් සහ ඇස්තමේන්තු ලබාදීම.

**18. අනුරාධපුර දිස්ත්‍රික්කය**

**අනුරාධපුර පූජා භූමිය**

- ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ 11 දෙනෙකුගෙන් යුත් සේවක පිරිස විසින් අනුරාධපුර පූජා භූමියේ මහා විහාර ප්‍රදේශයේ දෛනික කුණු ඉවත් කිරීම, තණකොළ කැපීම, පැළ වර්ග නඩත්තුව භූ දර්ශන කටයුතු ඇතුළු දෛනික පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීම.
- මහා විහාර භූමිය භූ දර්ශනය කිරීම (අන්තර් බන්ධිත ගල් ඇතිරීම හා තණ කොළ සිටවීම)
- පොසොන් උත්සව සමයේ දී පිරිසිදු කිරීම ඇතුළු විශේෂ රාජකාරි ඉටුකිරීම.
- ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සනීපාරක්ෂක ගොඩනැගිලි පද්ධති 03 ක් ඉදිකිරීම.
- පූජා භූමි සංවර්ධන කමිටුව මාස්පතා රැස්කිරීම හා එහිදී ගන්නා තීරණ ක්‍රියාත්මක කරවීම.
- සංචාරක නිකේතනයේ කටයුතු.

**සේවක සංඛ්‍යාව**

තනතුර	සේවක සංඛ්‍යාව
අනුරාධපුර පූජා භූමිය	
සංවර්ධන නිලධාරී	01
ඕවර්සියර්	04
කම්කරු	09
මුරකරු	02
අනුරාධපුර සංචාරක බංගලාව	
බංගලා භාරකරු	01
සංචාරක බංගලා සහායක	01
එකතුව	18

**ලෝලුගස්වැව ව්‍යාපෘතිය**

අනුරාධපුර පූජා භූමියේ පුරා වස්තු විශාල ප්‍රමාණයක් සහිත ඇතුළු නුවර පදිංචි පවුල් 1000 ක් පමණ පදිංචි කරවීම සඳහා ලෝලුගස්වැව නව නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. 2016 වසරේ කැබිනට් මණ්ඩල අනුමැතිය පරිදි 2017 වසරේ දී ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර මෙම ව්‍යාපෘතිය සඳහා ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත් අතර, ඉඩම් එළි කිරීම, මාර්ග සෑදීම, ජලය හා විදුලිය ලබා ගැනීම සඳහා ඇස්තමේන්තු පිළියෙල කිරීම සිදු කරන ලදී.

## 7. ඉංජිනේරු අංශයේ කාර්යසාධනය

### 7.1 කාර්යභාරය -

ජාතික සැලසුම, කලාපීය සැලසුම, ප්‍රාදේශීය සැලසුම්, කුඩා නගර, ප්‍රජා නගර, ගොඩනැගිලි, භූ දර්ශන සැලසුම ආදිය සැලසුම් කිරීමේදී හා ක්‍රියාවට නැංවීමේදී අවශ්‍ය වන සිවිල් ඉංජිනේරුමය සේවාව කාර්යක්ෂමව ඉටුකර දීම.

### 7.2 කාර්ය මණ්ඩලය -

අධ්‍යක්ෂ ඉංජිනේරු සෘජු අධීක්ෂණය යටතේ ඉංජිනේරු, පරීක්ෂක, ප්‍රමාණ සමීක්ෂණ යන උප අංශ තුනක් මගින් මෙම අංශයේ කාර්යයන් සිදු කෙරේ. අධ්‍යක්ෂ ඉංජිනේරු යටතේ සහකාර අධ්‍යක්ෂ ඉංජිනේරු දෙදෙනෙකු, පරීක්ෂකවරු තිදෙනෙකු, ප්‍රමාණ සමීක්ෂක දෙදෙනෙකු, සංවර්ධන නිලධාරියකු, මැනුම් සහායකයන් තිදෙනෙකු හා කාර්යාල කාර්ය සහායක දෙදෙනෙකු සේවයෙහි යෙදී සිටී.

### 7.3 දෛනික රාජකාරි

- ගොඩනැගිලි සඳහා ව්‍යුහ සැලසුම් සකස් කිරීම.
- ඉදිකිරීම් කටයුතු සඳහා උපදේශකත්වය සැපයීම.
- ඇස්තමේන්තු සකස් කිරීම
- ගෙවීම් වාර්තා හා වවුචර්පත් සැකසීම.
- ඉඩම් සමීක්ෂණ සංවර්ධන කටයුතු සඳහා පළාත් පාලන ආයතන වෙත රජයේ ඉඩම් අත්පත් කර ගැනීම පැවරීම ආදී කටයුතු සඳහා.
- නගර සැලසුම් සඳහා ඉඩම් පරිහරණ සමීක්ෂණය හා වාර්ථා සැකසීම.
- සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී අදාළ වන ලෙසට සංවර්ධන සැලසුම් සකස් කිරීම හා ඉදිකිරීම් කාර්යයන් සඳහා ක්ෂේත්‍ර පරීක්ෂණ, ඉඩම් මැනීම, සිතියම් සකස් කිරීම, සමෝච්ච රේඛා සැලසුම් සකස් කිරීම, නගර සැලසුම් ගොඩනැගිලි සැලසුම් ආදිය භූමියෙහි පිහිටුවීම.
- ඉදිකිරීම් හා භූ දර්ශන කටයුතුවලදී හා නඩත්තු කටයුතුවලදී වැඩබිම් පරිපාලනය
- ඉදිකිරීම් හා භූ දර්ශණ කටයුතුවලදී වැඩ අධීක්ෂණය, බිල්පත් සැකසීම, බිල්පත් සහතිකය, රැඳවුම් මුදල් නිදහස් කිරීමේ වාර්තා, ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීම.
- දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි නඩත්තුව සඳහා ඇස්තමේන්තු සකස් කිරීම හා නඩත්තු කටයුතු ඉටු කිරීම.

2017 වර්ෂයේ සිදුකරන ලද කරනලද කාර්යයන්	
01	අනුරාධපුර පූජා භූමිය - දැනට පවතින ව්‍යාපෘති කාර්යාලයේ සහ සංචාරක බංගලාවේ යෝජනාකර ඇති අළුත්වැඩියා කටයුතු සඳහා ව්‍යුහගත සැලසුම් හා ප්‍රමාණ මිණුම් පත්‍ර සමග ඇස්තමේන්තු සැකසීම. මහා විහාරයේ භූ දර්ශන කටයුතු සඳහා. (Inter lock Paving work)
02	සෙත්සිරිපාය ජාතික භෞතික සැලසුම් ගොඩනැගිල්ල - ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තු කාර්යාලය නවීකරණය කිරීම සඳහා ප්‍රමාණ මිණුම් පත්‍ර සමග ඇස්තමේන්තු සැකසීම.
03	මහියංගනය - සංචාරක බංගලාවේ අළුත්වැඩියා කිරීම් සඳහා ප්‍රමාණ මිණුම් සමග ඇස්තමේන්තු සැකසීම හා ක්‍රියාත්මක කරවීම.
04	අලවතුගොඩ - සමන් දේවාලයේ බෝධි ප්‍රකාරය සඳහා දළ ඇස්තමේන්තුවක් පිළියෙල කිරීම.
05	බොරැල්ල ගෝතමී විහාරය - දාන ශාලාව ආවාස ගෙය බහු කාර්ය ගොඩනැගිල්ල සඳහා දළ ඇස්තමේන්තු පිළියෙල කිරීම.
06	පොකුණුවට - යෝජිත ආවාස ගෙය සඳහා දළ ඇස්තමේන්තු පිළියෙල කිරීම ව්‍යුහ නිර්මාණ සැලසුම් ඇද ඇස්තමේන්තුකර ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කරමින් පවතී.
07	දියවන්නා උයන - දෙපාර්තමේන්තු බංගලාවේ නඩත්තු කටයුතු.
08	සේරුවාවිල පූජාභූමි - සංචාරක නිවාසය අළුත්වැඩියා කිරීමට ඇස්තමේන්තු සකස් කිරීම සහ ධර්මශාලා ගොඩනැගිල්ල මැණුම් ස්ථානගත කිරීම.
09	අනුරාධපුර මහමෙවුනා උයන - භූ දර්ශනය කටයුතු.
10	දිඹුලාගල රජමහා විහාරය - ගොඩනැගිලි සැලසුම් සඳහා ව්‍යුහ සැලසුම් නිර්මාණ කිරීම.
11	කතරගම - සංචාරක බංගලාවේ වහළ පිළිසකර කිරීමේ කටයුතු පරීක්ෂා කිරීම සහ විශ්‍රාමශාලාවේ අළුත්වැඩියා කටයුතු සිදුකිරීම.
12	වට්ටාරම රජමහා විහාරයේ ධර්ම ශාලාව සඳහා ව්‍යුහ සැලසුම් සකස් කිරීම
13	අළුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ පැති බැම්ම ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කිරීම හා ඇස්තමේන්තු සකස් කිරීම.
14	සේරුවාවිල රජමහා විහාරයේ ධර්ම ශාලාව සඳහා ව්‍යුහ සැලසුම් සකස් කිරීම.
15	අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානයේ ආවාසය සඳහා ව්‍යුහ සැලසුම් සකස් කිරීම.
16	අනුරාධපුරය පූජා නගර සනීපාරක්ෂක ගොඩනැගිලි සඳහා ව්‍යුහ සැලසුම් හා ඇස්තමේන්තු සකස් කිරීම.
17	ව්‍යුහ සැලසුම් හා කොන්ත්‍රාත් පරිපාලනය - මෙත් සිත් අරණ ව්‍යාපෘතිය, පුස්තකාලය හා භාවනා කුටි ඉදිකිරීම මුණ්ඩගල ශ්‍රී සුමනගිරි ආරණ්‍ය සේනාසනය.

18	ව්‍යුහ සැලසුම් හා කොන්ත්‍රාත් පරිපාලනය - මෙන් සිත් අරණ ව්‍යාපෘතිය, ධර්ම මන්දිර ගොඩනැගිල්ල ඉදිකිරීම, සිරි සම්බුද්ධ විහාරය, හෝමාගම.
19	ව්‍යුහ සැලසුම් හා කොන්ත්‍රාත් පරිපාලනය - සුඛිත පුරවර ව්‍යාපෘතිය, බහු කාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම, සුමන කීර්ති මහා පිරිවෙන නාරංවල.
20	ව්‍යුහ සැලසුම් හා කොන්ත්‍රාත් පරිපාලනය - සුඛිත පුරවර ව්‍යාපෘතිය, බහු කාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම, නාලිකේරාමය, මීවිටිගම්මන.
21	කොන්ත්‍රාත් පරිපාලනය - වෛද්‍ය නිලධාරී නිල නිවාස ඉදිකිරීම, හතරැස් කොටුව රෝහල.
22	කොන්ත්‍රාත් පරිපාලනය - ප්‍රාථමික සෞඛ්‍ය සායනය සහ අනෙකුත් නිල නිවස ඉදිකිරීම, හතරැස් කොටුව රෝහල
23	කොන්ත්‍රාත් පරිපාලනය - ප්‍රාථමික සෞඛ්‍ය සායන ඒකකය ඉදිකිරීම, හතරැස් කොටුව රෝහල
24	කොන්ත්‍රාත් පරිපාලනය - වෛද්‍ය නිලධාරී නිල නිවාස ඉදිකිරීම, (වෛද්‍යවරු 30 ක් සඳහා) මැදිරිගිරිය දිස්ත්‍රික් රෝහල
25	කොන්ත්‍රාත් පරිපාලනය - අලුත්වැඩියා කටයුතු කිරීම, ආයුර්වේද රෝහල් ගොඩනැගිල්ල මනම්පිටිය
26	කොන්ත්‍රාත් පරිපාලනය - මෘත ශරීරාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම, බකමුණ රෝහල, පොලොන්නරුව
27	කොන්ත්‍රාත් පරිපාලනය - තෙමහල් වෛද්‍ය නිල නිවාස ගොඩනැගිල්ල ඉදිකිරීම, හිඟුරක්ගොඩ රෝහල, පොලොන්නරුව
28	කොන්ත්‍රාත් පරිපාලනය - දන්ත ශල්‍යාගාරය, දිස්ත්‍රික් රෝහල ඉදිකිරීම, හිඟුරක්ගොඩ රෝහල, පොලොන්නරුව
29	කොන්ත්‍රාත් පරිපාලනය - විශේෂඥ වෛද්‍ය නිල නිවාස ඉදිකිරීම, වැලිකන්ද රෝහල
30	කොන්ත්‍රාත් පරිපාලනය - ළමා හා මාතෘ සායන ඒකකය ඉදිකිරීම, වැලිකන්ද දිස්ත්‍රික් රෝහල
31	කොන්ත්‍රාත් පරිපාලනය - බාහිර රෝගී අංශය සහ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම, වැලිකන්ද දිස්ත්‍රික් රෝහල
32	ඉඩම් මැනුම් කටයුතු
	මීටිවිගම්මන නාලිකේරාමය ගොඩනැගිලි ඉදිකිරීම හා පූජා භූමි සැලසුම්
	නාරම්මල සුමනකීර්ති මහා පිරිවෙන ගොඩනැගිලි ඉදිකිරීම හා පූජා භූමි සැලසුම්
	ඉඹුලකන්ද ශ්‍රී සම්බෝධී විහාරය පූජා භූමියක් බවට පත්කිරීම සඳහා

	භාවනා කුටි ඉදිකිරීම සඳහා ශ්‍රී සම්බෝධිරාජාරාමය දොඩම්ගොඩ
	ගැටබරුව දේවාල භූමිය, කතරගම පූජා භූමි මැනුම් කටයුතු
33	ඇස්තමේන්තු පිළියෙල කිරීම
	දෙවිනුවර විශ්‍රාම ශාලාව - නඩත්තු කටයුතු
	බඩුන්සෙන් ආරණ්‍ය ඉදිකිරීම්
	කතරගම විශ්‍රාම ශාලා නඩත්තු කටයුතු
	නාරාහේන්පිට රාමඤ්ඤ නිකාය ප්‍රධාන කාර්යාලය
	හලාවත, පඬුවස්නුවර රජයේ විශ්‍රාම ශාලාව

## 08. වාස්තු විද්‍යා අංශය

### 08.1 කාර්යභාරය

වාස්තු විද්‍යා අංශය ක්‍රියාත්මක වන්නේ අධ්‍යක්ෂ (වාස්තු විද්‍යා) මගිනි. අධ්‍යක්ෂ (වාස්තු විද්‍යා) මගින් භාර දෙන ලද ව්‍යාපෘතීන් සඳහා වන වාස්තු විද්‍යාත්මක නිර්මාණ කටයුතු සහකාර අධ්‍යක්ෂ (වාස්තු විද්‍යා) හා භෞතික සැලසුම් සහකාර (වාස්තු විද්‍යා) මගින් හා ඉංජිනේරු අංශය මගින් ලබා දෙන ව්‍යුහ නිර්මාණ ප්‍රාදේශීය සැලසුම් හා කලාපීය සැලසුම් අංශ මගින් නිර්මාණය කර ලබා දෙන වින්‍යාස සැලසුම්, වාස්තු විද්‍යා අංශයේ සැලසුම් කාර්යාල සහකාර මගින් සැලසුම් ශිල්පීන් වෙත ලබා දී පරිගණකානුසාරයෙන් දළ සැලසුම් අත්දවා ගැනීම හා වැඩබිම් අධීක්ෂණය හා කළමනාකරණය, සැලසුම් මුද්‍රණය කර පවත්වාගෙන යාම, සැලසුම් සකස් කිරීම, පවත්වාගෙන යාම මෙම අංශයේ කාර්යභාරය වේ. එසේම සකස් කරනු ලබන දළ සැලසුම් ගබඩා කිරීම, පිටපත් කිරීම, නඩත්තු කිරීම හා විනාශ නොවී පවත්වාගෙන යාමද සිදු කරයි.

- I. දෙපාර්තමේන්තුවට ඍජුවම රේඛීය අමාත්‍යාංශයෙන් ලැබෙන ව්‍යාපෘති හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් හා බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් ලබා දෙන ඉදිකිරීම් ව්‍යාපෘතිවල වාස්තු විද්‍යා නිර්මාණ/යෝජනා සකස් කර සේවා දායකයින්ට හා අනෙකුත් අදාළ ආයතන වෙත ඉදිරිපත් කිරීම
- II. වාස්තු විද්‍යා නිර්මාණ, ව්‍යුහ ඉංජිනේරු නිර්මාණ හා නාගරික වින්‍යාස සැලසුම් දළ සැලසුම් ගත කිරීම
- III. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනෙකුත් අංශ හා මනා සම්බන්ධීකරණය කිරීම.
- IV. වාස්තු විද්‍යා නිර්මාණ කරන ලද සැලසුම් සඳහා අදාළ ආයතන වෙතින් අනුමැතිය ලබා ගැනීම
- V. වැඩබිම් ක්ෂේත්‍ර නිරීක්ෂණ වැඩබිම් සාකච්ඡා, සම්මන්ත්‍රණ පැවැත්වීම සහභාගී වීම හා ඉදිකිරීම් අධීක්ෂණය හා ප්‍රමිතිය හා නඩත්තු පිළිබඳ නියාමනය කිරීම.
- VI. තාක්ෂණික ඇගයීම් කමිටු සඳහා සම්බන්ධ වෙමින් ඒ සඳහා කටයුතු කිරීම.
- VII. ප්‍රසම්පාදන කටයුතු ඉටුකිරීම හා ඒ හා සහාය වීම.

### 08.2 කාර්ය මණ්ඩලය

මෙම කාර්ය මණ්ඩලය අධ්‍යක්ෂ (වාස්තු විද්‍යා) මගින් කළමනාකරණය හා අධීක්ෂණය සිදු කරයි. නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු හා සහකාර අධ්‍යක්ෂවරු 02 ක්, භෞතික සැලසුම් සහකාර (වාස්තු විද්‍යා) 01, සැලසුම් කාර්යාල සහකාරවරුන් 03 දෙනෙක් හා සැලසුම් ශිල්පීන් 21 දෙනෙකුගෙන් සමන්විත වේ. එක් සැලසුම් කාර්යාල සහකාරවරයකු හා සැලසුම් ශිල්පීන් කිහිප දෙනෙකු සේවා අවශ්‍යතාවය මත අධ්‍යක්ෂ (ඉංජිනේරු) යටතේ ප්‍රමාණ සමීක්ෂණ කටයුතු සඳහා යොදවා ඇත. අදාළ වාස්තු විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, නගර නිර්මාණ ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද නිර්මාණ සැලසුම් අධ්‍යක්ෂ (වාස්තු විද්‍යා) මගින් සැලසුම් කාර්යාල සහකාරවරුන්ට ලබා දී වාස්තු විද්‍යා හා ඉංජිනේරු නිර්මාණ සැලසුම් හා වින්‍යාස සැලසුම් සකස් කිරීම සිදු කෙරේ.

මෙම සකස් කරන සැලසුම්පත් ගබඩා කිරීම, නිකුත් කිරීම, පිටපත් කිරීම, අළුත්වැඩියා කිරීම හා විනාශ නොවී පවත්වාගෙන යාම සඳහා සැලසුම් භාර සහකරුවකු, සැලසුම් මුද්‍රණ ශිල්පීන් දෙදෙනෙකු, සැලසුම් අළුත්වැඩියා කරන්නකු හා කාර්යාල කාර්ය සහායකයකු මෙම අංශය යටතේ තවදුරටත් සේවයේ නියුක්ත වේ.

**08.3 2017 වසරේදී නිම කරන ලද විනාය සැලසුම්**

	ව්‍යාපෘතිය	සැලසුම් අංකය
කොළඹ දිස්ත්‍රික්කය	ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධ විහාරය, හෝමාගම - ධම්ම මණ්ඩපය	NPPD/ARCHI/2016/බස්නාහිර/කොළඹ/01
	ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධ විහාරය, හෝමාගම - භාවනා කුටිය	NPPD/ARCHI/2016/බස්නාහිර/කොළඹ/01
	නවගමුව පක්කිනි දේවාලය	NPPD/ARCHI/2016/බස්නාහිර/කොළඹ/05
	බොරැල්ල ගෝතමී විහාරය	NPPD/ARCHI/2016/බස්නාහිර/කොළඹ/06
	මුණ්ඩිගල ආරණ්‍ය සේනාසනය, අවිස්සාවෙල්ල (කාන්තා නේවාසිකාගාරය හා පුස්තකාලය)	NPPD/ARCHI/2016/බස්නාහිර/කොළඹ/09
	සර්වෝදය විපස්සනා භාවනා මධ්‍යස්ථානය	NPPD/ARCHI/2016/බස්නාහිර/කොළඹ/13
	කොටහැර ශ්‍රී රාජගල විහාරය	NPPD/ARCHI/2016/බස්නාහිර/කොළඹ/14
ගම්පහ දිස්ත්‍රික්කය	අත්තනගල්ල මිටිවිගම්මන නාලිකේරාරාමය විහාරය දාන ශාලාව හා රැස්වීම් ශාලාව	NPPD/ARCHI/2016/බස්නාහිර/ගම්පහ/01
	මාබිම සීවලී විහාරය භාවනා කුටිය, සීවලී විහාරය ධම්ම මණ්ඩපය	NPPD/ARCHI/2016/බස්නාහිර/ගම්පහ/05
	මහර නාරංවල ශ්‍රී සුමනකීර්ති මහ පිරිවෙන දාන ශාලාව හා රැස්වීම් ශාලාව	NPPD/ARCHI/2016/බස්නාහිර/ගම්පහ/06
	බුදු මැදුර වැඩි දියුණු කිරීම	NPPD/ARCHI/2016/බස්නාහිර/ගම්පහ/06
කළුතර දිස්ත්‍රික්කය	කිත්සිරිමෙවන් රජමහා විහාරය පොකුණුවට, සංඝාවාසය, භාවනා කුටිය	NPPD/ARCHI/2016/බස්නාහිර/කළුතර/02
	හොරණ, ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම විහාරය	NPPD/ARCHI/2016/බස්නාහිර/කළුතර/03
නුවර දිස්ත්‍රික්කය	අස්ගිරිය මහානායක හිමිගේ නිල නිවාසයේ ප්‍රවේශ මාර්ගය සැකසීම	NPPD/ARCHI/2017/මධ්‍යම/නුවර/03-02
	අස්ගිරිය මහා විහාරයේ ලේකම් කාර්යාලයේ ගබඩා සංකීර්ණය	NPPD/ARCHI/2017/මධ්‍යම/නුවර/03-03
	දහම් පාසල් ගොඩනැගිල්ල	NPPD/ARCHI/2016/මධ්‍යම/නුවර/03-4
	භෞතික සැලසුම් කාර්යාලය දළදා මාලිගාව අසල	NPPD/ARCHI/2016/මධ්‍යම/නුවර/4
මාතර දිස්ත්‍රික්කය	ගැටබරුව රජමහා විහාරය කොටපොල මාතර	NPPD/ARCHI/2016/දකුණ/මාතර/01
	කතරගම පූජා භූමිය	NPPD/ARCHI/2017/දකුණ/හම්බන්තොට/04
මාතලේ දිස්ත්‍රික්කය	මාතලේ අළුවිහාර පූජා භූමිය යෝජිත බහුකාර්ය ගොඩනැගිල්ල	NPPD/ARCHI/2017/මධ්‍යම/මාතලේ/1
අනුරාධපුර දිස්ත්‍රික්කය	අනුරාධපුර පූජා නගරය සනීපාරක්ෂක ගොඩනැගිල්ල (රුවන්වැලි සැය)	NPPD/ARCHI/2016/උතුරුමැද/අනුරාධපුර/01-1
	අනුරාධපුර පූජා නගරය සනීපාරක්ෂක ගොඩනැගිල්ල (ඉසුරුමුණිය)	NPPD/ARCHI/2016/උතුරුමැද/අනුරාධපුර/01-11
	අනුරාධපුර පූජා නගරය සනීපාරක්ෂක ගොඩනැගිල්ල (සමාධි පිළිමය)	NPPD/ARCHI/2016/උතුරුමැද/අනුරාධපුර/01-111
	අනුරාධපුර මහා විහාරයේ භූ දර්ශන ව්‍යාපෘතිය	NPPD/ARCHI/2016/උතුරුමැද/අනුරාධපුර/01-iv



	අනුරාධපුරය සංචාරක නිල නිවාස භූමියේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිකිරීම	NPPD/ARCHI/2016/ලතුරුමැද/අනුරාධපුර/01-v
	අනුරාධපුර සීමාමාලකය හා ලෝවාමහාපාය	NPPD/ARCHI/2016/ලතුරුමැද/අනුරාධපුර/01-vi
	ලෝලුගස්වැව නව නගර ව්‍යාපෘතිය	NPPD/ARCHI/2016/ලතුරුමැද/අනුරාධපුර/03
පොළොන්නරුව දිස්ත්‍රික්කය	දිඹුලාගල රජමහා විහාරය පිරිවෙන හා ආවාසය	D/AR/82-89/2016
	දිඹුලාගල වාහල්කඩ	D/AR/55/2015
	දිඹුලාගල භාවනා කුටිය	
	සෝමාවතී පූජා භූමියට සනීපාරක්ෂක පහසුකම් පද්ධතිය	
	පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසල සනීපාරක්ෂක පහසුකම් පද්ධතිය	
	පිබිදෙන පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘති	තවදුරටත් සැලසුම් කටයුතු ඉටුකරමින් පවතී.
	පොළොන්නරුව පාසල් 8 (Master Plan)	
	කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය, තමන්කඩුව	
	විජිත මධ්‍ය මහා විද්‍යාලය, ලංකාපුර	
	විලයයා මධ්‍ය මහා විද්‍යාලය, අරලගංවිල	
	මනම්පිටිය දෙමළ මහා විද්‍යාලය, දිඹුලාගල	
	වැලිකන්ද මහා විද්‍යාලය, වැලිකන්ද	
	මැදිරිගිරිය ජාතික පාසල, මැදිරිගිරිය	
	මීන්තෝරිය ජාතික පාසල, හිඟුරක්ගොඩ	
	මහසෙන් මධ්‍ය මහා විද්‍යාලය, ඇලහැර	
	පොළොන්නරුව පොත්ගල් විහාරය, කුඩා වෙළඳ කුටි	
	දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති, රංගශාලා	
	හිඟුරක්ගොඩ මහසෙන් රංග ශාලාව	
	හිඟුරක්ගොඩ ගිරිතලේ විද්‍යාලයීය රංග ශාලාව	
	ලංකාපුර රංග ශාලාව	
පොළොන්නරුව ධවල මන්දිර රංග ශාලාව		
කුරුණෑගල දිස්ත්‍රික්කය	ශ්‍රී ශාසනාලංකාර මහා විහාර භූ දර්ශන සැලැස්ම	
අම්පාර දිස්ත්‍රික්කය	අම්පාර විද්‍යානන්ද මහ පිරිවෙන	NPPD/ARCHI/2016/නැගෙනහිර/අම්පාර/01
	අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානය ආවාසය	NPPD/ARCHI/2016/නැගෙනහිර/අම්පාර/02
මඩකලපුව දිස්ත්‍රික්කය	පුළුකුණුව රජමහා විහාරය - ආවාසය	NPPD/ARCHI/2016/නැගෙනහිර/මඩකලපුව/01
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය	සේරුවිල මංගල රජමහා විහාරය - සනීපාරක්ෂක ගොඩනැගිල්ල	NPPD/ARCHI/2016/නැගෙනහිර/ත්‍රිකුණාමලය/01-1
	සේරුවිල පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය	NPPD/ARCHI/2016/නැගෙනහිර/ත්‍රිකුණාමලය/01-11

	සේරුවිල විශ්‍රාම ශාලාව - ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව	NPPD/ARCHI2016/නැගෙනහිර/ත්‍රිකුණාමලය/01-111
	ධර්ම ශාලාව	NPPD/ARCHI2016/නැගෙනහිර/ත්‍රිකුණාමලය/01-iv
බදුල්ල දිස්ත්‍රික්කය	ඌව වෙල්ලස්ස සත්පත්තිනි දේවාලය - ඊතණුවත්ත	NPPD/ARCHI2016/ඌව/බදුල්ල/01
	චෙතිහාසික මනිසංගන රජමහා විහාරය	NPPD/ARCHI2016/ඌව/බදුල්ල/02
කෑගල්ල දිස්ත්‍රික්කය	වට්ටාරම රජමහා විහාරය ධර්ම ශාලාව	NPPD/ARCHI2016/සබරගමුව/කෑගල්ල/01
	වට්ටාරම ප්‍රධාන පිටිසුම් මාර්ගය හා උද්‍යාන අලංකරණය	
	වට්ටාරම යෝජිත රථගාල	
	දැදිගම කොටුවෙහෙර පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය	NPPD/ARCHI2016/සබරගමුව/කෑගල්ල/02
	කෑගල්ල මැදගොඩ සිද්ධපත්තිනි දේවාලය	NPPD/ARCHI2016/සබරගමුව/කෑගල්ල/03
	අළුත්තුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය	NPPD/ARCHI2016/සබරගමුව/කෑගල්ල/04
රත්නපුර දිස්ත්‍රික්කය	රත්නපුර සමන් මහා දේවාලය	NPPD/ARCHI2016/සබරගමුව/රත්නපුර/01
	සූරියකන්ද භාවනා මධ්‍යස්ථානය	NPPD/ARCHI2016/සබරගමුව/රත්නපුර/03

මීට අමතරව පහත සඳහන් කටයුතු සඳහා වාස්තු විද්‍යා උපදේශනයෙන් දායක වී ඇත.

- පිඹිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෙනුවෙන් ඉදි කරන ලද ගොඩනැගිලි සම්බන්ධයෙන් වාස්තු විද්‍යා නිරීක්ෂණ වාර්තා සැපයීම.
- තාක්ෂණික ඇගයීම් කමිටු හා ටෙන්ඩර් මණ්ඩල කටයුතු සඳහා සහභාගිවීම, අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබන ඉදිකිරීම් කටයුතුවලදී වාස්තු විද්‍යා නිරීක්ෂණ ආදිය ද සිදු කෙරේ

## 09. ගිණුම් අංශයේ කාර්යසාධනය

### 09.1 ගිණුම් අංශයේ අරමුණු

වාර්ෂික අයවැය ඇස්තමේන්තුවෙන් දෙපාර්තමේන්තුව වෙත වෙන් කරනු ලබන ප්‍රතිපාදන රාජ්‍ය ගිණුම් වක්‍රලේඛ, මූල්‍ය රෙගුලාසි, ආයතන සංග්‍රහය හා අනෙකුත් වක්‍රලේඛ නීතිරීතිවලට පටහැනි නොවන සේ ඵලදායී හා කාර්යක්ෂමව මූල්‍ය කළමනාකරණය සිදු කිරීම.

### 09.2 සේවාවන්

1. දෙපාර්තමේන්තුවේ හා ව්‍යාපෘතිවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට වැටුප් හා වේතන, අනෙකුත් අදාළ වියදම් ගෙවීම.
2. සිදු කරනු ලබන මූල්‍යමය ගණුදෙනුවලට අදාළ මාසික ගිණුම් සාරාංශ සකස් කිරීම හා මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම.
3. වාර්ෂික ගිණුම් පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම.
4. දෙපාර්තමේන්තුවට හා ඒ යටතේ ඇති ආයතන වලට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම හා ගබඩා කටයුතු පවත්වාගෙන යාම.
5. වත්කම් කළමනාකරණය.
6. විගණකාධිපති වෙත විගණනය සඳහා ලිපි ලේඛන ඉදිරිපත් කිරීම හා විගණන විමසුම්වලට පිළිතුරු ඉදිරිපත් කිරීම.
7. අත්තිකාරම් බි ගිණුම යටතේ ණය ගෙවීම හා අයකර ගැනීම.

### 09.3 කාර්ය මණ්ඩලය

ප්‍රධාන ගණකාධිකාරී සෘජු අධීක්ෂණය යටතේ, ගණකාධිකාරීවරියකගේ සහ කළමනාකරණ සහකාරවරු නම දෙනෙක් සහ කාර්යාල කාර්ය සහායකවරු දෙදෙනෙකුගෙන් ඉහත කාර්යයන් සිදු කරන ලදී.

## 2017 වර්ෂයේ ගිණුම් අංශයෙන් සිදු කරන ලද කාර්යයන් හා මූල්‍ය ප්‍රගතිය

- දෙපාර්තමේන්තුවේ හා ව්‍යාපෘතිවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට වැටුප් හා වේතන, අනෙකුත් අදාළ වියදම් ගෙවීම. අදාළ මාසයේ 18 වෙනි දිනට පෙර සකස් කර වක්‍රලේඛ ප්‍රකාරව නියමිත දිනට ගෙවීම් කර ඇත.
- සිදු කරනු ලබන මූල්‍යමය ගණුදෙනු වලට අදාළ මාසික ගිණුම් සාරාංශ සකස් කිරීම හා මහා භාණ්ඩාගාරයට නියමිත දිනට පෙර ඉදිරිපත් කිරීම.
- වාර්ෂික ගිණුම් පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම. විසර්ජන ගිණුම පිළියෙල කර මාර්තු 31 දිනට පෙර ඉදිරිපත් කර ඇත. අත්තිකාරම් බි ගිණුම මුදල් රෙගුලාසි ප්‍රකාරව අප්‍රේල් 30 දිනට පෙර ඉදිරිපත් කර ඇත.
- දෙපාර්තමේන්තුවට හා ඒ යටතේ ඇති ආයතනවලට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු, මිලදී ගැනීම හා ගබඩා කටයුතු පවත්වා ගෙන යාම.

- වත්කම් කළමනාකරණය, ප්‍රධාන කාර්යාලයේ හා සංචාරක බංගලා, ව්‍යාපෘති කාර්යාලයන්හි ස්ථාවර වත්කම් (ඉඩම් හා ගොඩනැගිලි හැර) ගණනය කිරීමේ කටයුතු අවසන් කිරීම
- ප්‍රධාන කාර්යාලයේ හා සංචාරක බංගලා, ව්‍යාපෘති කාර්යාලයන්හි භාණ්ඩ සමීක්ෂණ හා අදාළ භාණ්ඩ වෙන්දේසි කටයුතු නියමිත පරිදි අවසන් කිරීම
- විගණකාධිපති වෙත විගණනය සඳහා ලිපි ලේඛණ ඉදිරිපත් කිරීම. විගණන විමසුම්වලට පිළිතුරු නියමිත දිනට පෙර ඉදිරිපත් කර ඇත.
- අත්තිකාරම් බි ගිණුම යටතේ ණය ගෙවීම හා අය කර ගැනීම.

2017 වර්ෂයේ ගිණුම් අංශයට අදාළ තනතුරු සහ ඊට අදාළ සේවක සංඛ්‍යාව

තනතුර	සේවක සංඛ්‍යාව
ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය	02
සංවර්ධන නිලධාරී	01
රාජ්‍ය කළමනාකරණ සේවය	11
කාර්යාල කාර්ය සහායක	01

**1. පුද්ගලික පඩිනඩි හා සම්බන්ධ ප්‍රතිපාදන මත දරන ලද වියදම - 2017**

	2017 ඇස්තමේන්තු (රු.)	මු.රෙ.66/69 මාරු කිරීම් (රු.)	පරිපූරක ඇස්තමේන්තු (රු.)	මුළු ප්‍රතිපාදන (රු.)	මුළු වියදම (රු.)
පුද්ගලික පඩිනඩි	133,000,000	5,900,000 (5,900,000)	1,000,000	134,000,000	129,928,416

**2. අනෙකුත් පුනරාවර්තන වියදම් හා සම්බන්ධ ප්‍රතිපාදන මත දරන ලද වියදම - 2017**

	2017 ඇස්තමේන්තු (රු.)	මු.රෙ.66/6 9 මාරු කිරීම් (රු.)	පරිපූරක ඇස්තමේන්තු (රු.)	මුළු ප්‍රතිපාදන (රු.)	මුළු වියදම (රු.)

අනෙකුත් පුනරාවර්තන වියදම්	46,207,000	273,100 (273,100)	800,000	47,007,000	44,502,901
---------------------------	------------	----------------------	---------	------------	------------

**3 . 2017 වර්ෂයේ ආදායම් වාර්තාව**

විස්තරය	මූලික ඇස්තමේන්තුව (රු.මි)	සංශෝධිත ඇස්තමේන්තුව (රු.මි)	ආදායම 2017 (රු.මි)
2002-01-01	2.0	-	2.3
2002-02-99	1.2	-	1.4
2003-99-00	1.0	-	0.2

**4 . එක් එක් ප්‍රාග්ධන වැය විෂයන් හා සම්බන්ධ ප්‍රතිපාදන මත දරන ලද වියදම - 2017**

වැය ශීර්ෂය	2017 ඇස්තමේන්තු	මු.රෙ. 66/69 මාරු කිරීම් (රු)	පරිපූරක ඇස්තමේන්තු	මුළු ප්‍රතිපාදන	මුළු වියදම
311-1-1-0-2001	500,000		-	500,000	472,221
311-1-1-0-2002	200,000		-	200,000	138,445
311-1-1-0-2003	1,000,000	367,680	-	1,367,680	1,367,680
311-1-1-0-2102	1,000,000		-	1,000,000	999,512
311-1-1-0-2103	1,000,000	(367,680)	-	632,320	522,615
311-1-1-0-2401	700,000		-	700,000	682,100
311-1-1-0-2506	7,000,000		-	7,000,000	6,880,666
311-1-2-0-2506	200,000,000		-	200,000,000	5,000,000

**5 . රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුමේ සීමාවන් හා සත්‍ය අගයන් - 2017**

විෂය අංකය - 311011

	සීමාව	සත්‍ය අගය
උපරිම හර සීමාව	12,000,000	11,434,652
අවම බැර සීමාව	8,000,000	8,752,414
උපරිම හර ශේෂ සීමාව	50,000,000	34,643,201

## 10. අභ්‍යන්තර විගණන අංශය

ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයාගේ අධීක්‍ෂණය යටතේ මෙම අංශය ක්‍රියාත්මක වේ.

### 10.1 කාර්ය මණ්ඩලය - 2017

තනතුර	සේවක සංඛ්‍යාව
රාජ්‍ය කළමනාකරණ සහකාර	01
කාර්යාල කාර්යය සහායක	01

### 10.2 අරමුණු

දෙපාර්තමේන්තුවේ මුදල් කටයුතු පිළිබඳව පවත්වන අභ්‍යන්තර පාලන ක්‍රමය සම්බන්ධයෙන් සොයා බලා එම කටයුතුවලින් වැරදි හා වංචා වැළැක්වීමට සහ අනාවරණය කර ගැනීමට භාවිතා කරනු ලබන අභ්‍යන්තර සෝදිසියෙහි විධිමත් බව හා ප්‍රමාණවත් බව පිළිබඳව අඛණ්ඩ සමීක්‍ෂණයක් හා ස්වාධීන ඇගයීමක් පවත්වා ගෙන යාම.

### 10.3 අභ්‍යන්තර විගණන කාර්යයන්

- ✓ වැරදි හා වංචා වැළැක්වීම සඳහා දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රමය සැලැස්ම අතින් මෙන් තත්‍ය ක්‍රියාකාරීත්වය අතින් සාර්ථක දැයි සොයා බැලීම.
- ✓ ගිණුම් සහ වෙනත් වාර්තාවල විශ්වාසනීය භාවය නිශ්චය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයේදැයි සොයා බැලීම.
- ✓ කාර්ය මණ්ඩලයට පවරා ඇති වගකීම් ඉටු කිරීමෙහිලා ඔවුන්ගේ කාර්ය සාධනයෙහි ගුණාත්මකතාව ඇගයීම.
- ✓ දෙපාර්තමේන්තුවේ වත්කම්, සියළුම ආකාරයේ අලාභ හානිවලින් කොතරම් දුරට ආරක්‍ෂා කර ඇත්දැයි සොයා බැලීම.
- ✓ රජයේ ආයතන සංග්‍රහය, රජයේ මුදල් රෙගුලාසි සහ රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශය විසින් සහ භාණ්ඩාගාරය විසින් වරින්වර නිකුත් කර ඇති පරිපූරක උපදෙස් ද පිළිපදිනු ලැබේදැයි සොයා බැලීම.
- ✓ නාස්තිය, නිස්කාර්ය ධාරිතාව සහ පමණ ඉක්මවා කෙරෙන වියදම් වැළැක්වීමට මෙන්ම අනාවරණය කර ගැනීමට තෝරාගනු ලබන අභ්‍යන්තර පාලන ක්‍රමයේ සාර්ථකත්වය සොයා බැලීම.
- ✓ දෙපාර්තමේන්තුවේ ගිණුම් පරිපාටිය සහ කිසියම් මුදල් වැයවීමකට තුඩුදෙන එකී මෙහෙයුම් පරීක්‍ෂා කිරීම සහ දෙපාර්තමේන්තුවේ දේපළ හා වත්කම ආරක්‍ෂාකාරී ලෙස අරපිරිමැස්මෙන් යුතුව විධිමත් ලෙස පරිහරණය කරන්නේදැයි සොයා බැලීම.

#### 10.4 2017 වර්ෂය තුළ සිදු කළ කාර්යයන්

- 2017 වර්ෂය තුළ දෙපාර්තමේන්තුවේ විවිධ අංශ හා ක්ෂේත්‍ර සම්බන්ධව සිදු කරන ලද අභ්‍යන්තර විගණන පරීක්ෂාවන් තුළින් අනාවරණය කර ගත් කරුණු සම්බන්ධව විගණන නිරීක්ෂණ වාර්තා 10 ක් ඉදිරිපත් කර ඇත.
- 2017 වර්ෂය තුළ පැවැත් වියයුතු විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් හතර (04) පවත්වා ඇත.
- විගණකාධිපති විසින් 2017 වර්ෂය තුළ ඉදිරිපත් කරන ලද විගණන විමසුම් සහ විගණන වාර්තා 04 කට අදාළ පිළිතුරු සැපයුම සම්බන්ධීකරණය කිරීම.